

එන්එම්ඒ/සීඕ/එස්ඊසී/ඒඩීම්/බී/4/2022

බෙදාහැරීම බලන්න

2022 මාර්තු 07

**අණදෙන නිලධාරීගේ තාවකාලික සංදේශ අංක 05/2022**  
**නිත්‍ය ණය (නැව් 256) ලේඛණ භාර දීම හා භාර ගැනීම සම්බන්ධව**

1. නාවික හා සාගරික විද්‍යාපීඨයට අයත් නාවික ගබඩාව යටතේ පවතින සණක ඒකකයන් වලට අදාළ නිත්‍ය ණය (නැව් 256) ලේඛන භාර ගැනීම් හා භාර දීම් පහත සඳහන් උපදෙස් හා නියෝග වලට අනුව සිදු කිරීමට සියලුම සණක ඒකකයන් භාර නිලධාරීන් විසින් කටයුතු කළ යුතුය.

අ. සෑම සණක ඒකකයකම සිටින ඡ්‍යාජ්‍යතම නාවිකයා විසින් නිත්‍ය ණය (නැව් 256) ලේඛණය භාර ගත යුතුය.

ආ. නිත්‍ය ණය (නැව් 256) ලේඛණය භාරව රාජකාරි කරනු ලබන නාවිකයා විසින් නිත්‍ය ණය ලේඛණයේ පවතින ස්ථිර ගබඩා විෂයයන් සම්බන්ධයෙන් වගකිව යුතුය.

ඇ. නිත්‍ය ණය ලේඛණය භාරව සිටින නාවිකයා විසින් නාවික ගබඩාවේ පවතින මුල් පිටපත සමග සණක ඒකකයේ ඇති දෙවන පිටපත මාස 06කට වරක් සංසන්දනය කළ යුතු අතර, නව ස්ථිර ගබඩා විෂයයන් ලබා ගැනීමේදී නිත්‍ය ණය ලේඛණයේ දෙවන පිටපතටද එම විෂයයන් ඇතුළත් කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඈ. නිත්‍ය ණය ලේඛණය භාරව කටයුතු කරන නාවිකයා මාරුවී යාමේදී හා නිමසේවා යාමේදී නිත්‍ය ණය ලේඛණයේ දෙවන පිටපත නාවික ගබඩාවේ පවතින මුල් පිටපත සමග සංසන්දනය කර භාරදීමට කටයුතු කළයුතු අතර, නිමසේවා යාමේදී අනුමත විශ්‍රාමික නිවාඩු යාමට ප්‍රථම නිත්‍ය ණය ලේඛණය ඔහුට පසුව සිටින ඡ්‍යාජ්‍යතම නාවිකයා හට භාර දීමට කටයුතු කළ යුතුයි.

ඉ. නිත්‍ය ණය ලේඛණය භාරව කටයුතු කරන නාවිකයා හට ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය තුළට පිවිසීමට අවශ්‍ය මුර පද සකස් කර ගැනීමට කටයුතු කළයුතු අතර, නිත්‍ය ණය ලේඛණයේ පවතින විෂයයන් ඒකාබද්ධ සැපයුම් හා කළමනාකරණ පද්ධතිය සමග සංසන්දනය කර නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඊ. අළුතින් ස්ථිර ගබඩා විෂයයන් ලබා ගැනීමට කටයුතු කිරීමේදී නිත්‍ය ණය ලේඛණය භාරව කටයුතු කරන නාවිකයාගේ මුර පදය භාවිතා කර එම නාවිකයා විසින්ම සිදු කිරීමට වගබලා ගත යුතු අතර, එම නාවිකයා කදවුරේ නොමැති අවස්ථාවල පමණක් ඔහු දැනුවත් කිරීමෙන් පසු එම සණක ඒකකයේ සිටින වෙනත් නාවිකයකු හට ස්ථිර ගබඩා විෂයයන් ලබා ගත හැක.

උ. නිත්‍ය ණය ලේඛණයට ඇතුළත් කර ඇති ස්ථිර ගබඩා විෂයයන් අණදෙන නිලධාරී තුමාගේ අනුමැතියකින් තොරව වෙනත් සණක ඒකකයන් වෙත ලබාදීම සිදු නොකළ යුතුයි.

2. සියලුම සණක ඒකකයන්ගේ නිත්‍ය ණය ලේඛණයන් භාරව රාජකාරි කරනු ලබන නාවිකයින් ඉහත සඳහන් උපදෙස් හා නියෝගයන්ට අනුව කටයුතු කිරීමට තරයේ වග බලා ගත යුතු අතර, එම නියෝගයන්ට පටහැනිව ක්‍රියා කරන නාවිකයන් හට දැඩි විනයානුකූල ක්‍රියා මාර්ග අනුගමනය කෙරේ.

3. සණක ඒකකයන් භාරව කටයුතු කරන නිලධාරීන් විසින් ඉහත සඳහන් කාර්යයන් නිසි පරිදි සිදු කිරීමට තමා යටතේ සිටින නාවිකයන් හට අවශ්‍ය උපදෙස් ලබා දීමටත්, නිත්‍ය ණය ලේඛණය භාරව සිටින නාවිකයා මාරුවී යාමට හෝ අනුමත විශ්‍රාමික නිවාඩු යාමට ප්‍රථම නිත්‍ය ණය ලේඛණය ඔහුට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම නාවිකයා හට භාර දීමට අවශ්‍ය කටයුතු සිදු කරවීමට වගබලා ගත යුතුයි.

4. තවද සියළුම සණක ඒකකයන්ට අයත් නිලධාරීන් විසින් තමා යටතේ පවතින ස්ථිර ගබඩා විෂයයන් සම්බන්දයෙන් වග කීමට බැඳි සිටින බැවින් ඉහත සඳහන් නියෝගයන්ට අනුව කටයුතු සිදු කරවීමට වග බලා ගත යුතු බවද වැඩිදුරටත් දැන්වේ.



එස්සී අන්තතුගොඩ, ආර්ථික විද්‍යාඥ  
කපිතාන් (අවි)  
අණදෙන නිලධාරී

**බෙදාහැරීම:**

සියලුම දෙපාර්තමේන්තු හා සණක ඒකක භාර නිලධාරීන්  
නිත්‍ය ණය ලේඛණ භාර සියලුම නාවිකයන්